

2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශන, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශන සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ("බැංකුව") මූල්‍ය ප්‍රකාශන සහ බැංකුවේ හා එහි පරිපාලිතයෙහි ("සමූහය") ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ 37 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ("අධ්‍යක්ෂ මණ්ඩලය") වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාල වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන් , වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණකගේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ 3 හා 4 උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය - බැංකුව

මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

මතය - සමූහය

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන වලින්, 2017 දෙසැම්බර් 31 දිනට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හා එහි පරිපාලිතයෙහි මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට (එල්කේඒඑස්/ එස්එල්එස්ආර්එස්) අනුකූල වීම

2017 දෙසැම්බර් 31 දිනට ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ කෙරිගෙන යන වැඩ වටිනාකම වූ රු. මිලියන 186.1 කුළු මහල් 18 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා දරන ලද රු.මිලියන 35.23 ක ප්‍රාග්ධන වියදමක් ඇතුළත් වූ අතර, එහි ඉදිකිරීම් වැඩ නතර කර තිබුණි. ඉහත ඉදිකිරීමේ වැඩ වෙනුවෙන් දරන ලද පිරිවැය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 පරිදි ඉවත්කර නොතිබුණි. තවද, ඒ සඳහා දරන ලද වියදම එල රහිත වියදමක් ලෙස දැක්විය හැක.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට වංචනික ආපසු ගැනීම් රු. මිලියන 94.7 ක් හිඟව පැවති අතර, මේ අතරින් රු. මිලියන 59.9 ක් හා රු.මිලියන 11.2 ක් පිළිවෙලින් වර්ෂයකට වඩා වැඩි කාලයක සිට සහ වසර පහකට වැඩි කාලයක් පුරා හිඟව පැවතුණි.
- (ආ) උකස් අත්තිකාරම් මත ලැබිය යුතුව තිබූ රු.36,621,757 ක් වූ රක්ෂණ වන්දි අනෙකුත් වත්කම් යටතේ දක්වා තිබුණු අතර 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම මුදල් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ යනාදියට අනුකූල නොවීමේ අවස්ථා පහත දැක්වේ.

(අ) 1971 අංක 30 දරන ජාතික ඉතිරි
කිරීමේ බැංකු පනත
(i) 47 වන වගන්තිය

වර්ෂ 10 කට වඩා වැඩි කාලයක් අක්‍රීයව පවත්නා තැන්පතු “හිමිකම් නොපෑ සංචිත” ගිණුමට මාරු කළ යුතුය. කෙසේ වුවද, එම සංචිත ගිණුමට මාරුකිරීමෙන් තොරව රු. මිලියන 975.27 ක මුදලක් 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල අක්‍රීය ලෙස පැවතුණි.

(ii) 47 (4) වගන්තිය

හිමිකම් නොපෑ තැන්පතු සංචිතයට මාරු කල මුදලින් ගනුදෙනුකරුවන්ට ගෙවූ මුදල්, භාණ්ඩාගාර ලේකම් විසින් ඒකාබද්ධ අරමුදලින් බැංකුවට හැකි තරම් ඉක්මනින් ගෙවිය යුතුය. බැංකුව විසින් 2012 - 2017 දක්වා කාලය ඇතුළත රු. මිලියන 275.42 ක් එලෙස ගෙවා තිබුණද, භාණ්ඩාගාර ලේකම් විසින් එම මුදල් බැංකුවල ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය රු. මිලියන 14,029 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු. මිලියන 13,303 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු. මිලියන 726 ක හෝ සියයට 5.46 ක වර්ධනයක් දැක්වුණි. පොලී ආදායම් වැඩිවීම, වෙළඳාමෙන් වූ ලාභය වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලය වර්ධනයට බලපෑ ප්‍රධාන හේතු විය.

සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ පරිපාලිතයේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය රු. මිලියන 539 ක බදු පෙර ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු.මිලියන 109 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු. මිලියන 430 ක හෝ සියයට 394 ක වර්ධනයක් දැක්වුණි. මූල්‍ය මෙවලම්වල සාධාරණ අගය මත ඉපැයීම රු.මිලියන 412 කින් හෝ සියයට 422 කින් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයේ මෙම වර්ධනයට බලපෑ ප්‍රධාන හේතුවක් විය.

බැංකුවේ අගය එකතු කිරීම 2013 වර්ෂයේ රු.මිලියන 7,447 සිට ක්‍රමයෙන් වැඩි වී 2017 දී රු.මිලියන 24,834 ක් වී තිබූ අතර සේවක පාරිශ්‍රමික ක්ෂය වීම් හා රජයට ගෙවන ලද බදු මුදල් සැලකිල්ලට ගත් විට සමාලෝචිත වර්ෂයේ රජයට කරන ලද සමස්ත ගෙවීම් රු.මිලියන 8,336 ක් වූ අතර පෙර වර්ෂයේ හා සැසඳීමේදී බැංකුවේ අගය එකතු කිරීම රු.මිලියන 2,170 ක් හෝ සියයට 9.6 කින් වැඩි වී තිබුණි.

සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ සමස්ත ආදායම රු.මිලියන 107,817 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ සමස්ත ආදායම රු.මිලියන 87,399 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ වර්ධනය රු.මිලියන 20,418 ක් හෝ සියයට 23.3 ක් විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශාඛාවල ලාභදායීත්වය

සමාලෝචිත වර්ෂය තුළදී ශාඛා 18 ක, ප්‍රධාන කාර්යාලය සහ බැංකු අංශ 02 ක සමුච්චිත අලාභය රු.මිලියන 1,292 ක් වූ අතර, ශාඛා 235 ක් හා බැංකු අංශ 02 ක බදු පෙර ශුද්ධ ලාභය රු.මිලියන 18,815 ක් විය.

(ආ) වැදගත් ගිණුම්කරණ අනුපාත

ලබා ගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා බැංකුවේ වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් ආංශික අනුපාතයන් සමඟ පහත දැක්වේ.

	ආංශික අනුපාත*	2017	2016
<u>ලාභදායීත්ව අනුපාත</u>			
(i) සාමාන්‍ය කොටස් අයිතිකරුවන්ගේ අරමුදල මත ප්‍රතිලාභ (ROE ප්‍රතිශතය)	19.2	26.52	29.37
(ii) සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (ROA ප්‍රතිශතය)	1.5	1.46	1.5
(iii) ශුද්ධ පොළී ආන්තිකය	3.2	2.7	2.98
<u>ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය</u>			
(i) මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මක - පෙළ I (අවම සියයට 6.25)	12.8	11.93	11.31
(ii) මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක - II (අවම සියයට 11.75)	15.0	15.31	13.86
<u>ද්‍රවශීලතා අනුපාත</u>			
ද්රවශීල වත්කම් අනුපාතය	61.6	73.4	72.6

* ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු ක්ෂේත්‍රය සඳහා ප්‍රසිද්ධ කරන ලද සංඛ්‍යාලේඛන වලින් ආංශික අනුපාත ලබාගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) පෙර වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී බැංකුවේ සාමාන්‍ය කොටස්කරුවන්ගේ අරමුදල මත ප්‍රතිලාභය (ROE) සියයට 2.85 කින් අඩු වී තිබුණි. කෙසේ වුවද, එය 2017 වර්ෂයේ ආංශික අනුපාතයට වඩා ඉහළ අගයක් ගෙන තිබුණි.
- (ii) බැංකුව අනවශ්‍ය ද්‍රවශීලතා වත්කම් ප්‍රමාණයක් පවත්වා ගෙන තිබුණු බව අනාවරණය වූ අතර එය ආංශික අනුපාතය වූ සියයට 61.6 හා සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගෙන තිබුණි.

- (iii) බැංකුවේ මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 2017 වර්ෂය අවසානයට පිළිවෙලින් සියයට 0.6 කින් හා සියයට 0.82 කින් අඩු වී තිබුණද, මෙම අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම අවශ්‍යතාවලට වඩා ඉහළ අගයක් ගෙන තිබුණි.

3.3 බැංකුවට එරෙහිව හා බැංකුව විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

විගණනයට ලද තොරතුරු අනුව, බැංකුව විසින් තුන්වන පාර්ශවයන්ගේ අයකර ගත යුතු රු.17,298,058 ක ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමය පියවර 04 ක් ඇතුළුව බාහිර පාර්ශවවලට එරෙහිව දිස්ත්‍රික් අධිකරණයේ නීතිමය පියවර 28ක් ආරම්භ කර තිබුණි. මේ අතරතුර බාහිර පාර්ශව 02 ක් විසින් රු.4,000,000 ක් ඉල්ලුම් කර බැංකුවට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි. තවද, බැංකුවේ සේවකයින් විසින් මානව හිමිකම් කොමිසම, කම්කරු විනිශ්චය සභාව හා කාර්මික අධිකරණයේ බැංකුවට එරෙහිව නීතිමය පියවර 52 ක් ගෙන තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 බැංකුවේ කාර්යසාධනය

4.1.1 බැංකුවේ වෙළඳපල කොටස


සමාලෝචිත වර්ෂය තුළ හා ඉකුත් වර්ෂ 05 ක බැංකු අංශය හා බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයට සාපේක්ෂව, බැංකුවේ වත්කම් හා තැන්පතු පදනම මත වෙළඳපොල කොටස පහත දැක්වේ.

වර්ෂය	වෙළඳපල කොටස		වත්කම් පදනම		තැන්පතු පදනම	
	බැංකු සාපේක්ෂව	අංශයට	බලපත්‍ර ලාභී විශේෂිත අංශයට සාපේක්ෂව	බැංකු සාපේක්ෂව	බැංකු අංශයට සාපේක්ෂව	බලපත්‍රලාභී විශේෂිත අංශයට සාපේක්ෂව
	ප්‍රතිශතය	ප්‍රතිශතය	ප්‍රතිශතය	ප්‍රතිශතය	ප්‍රතිශතය	ප්‍රතිශතය
2017	9.83	74.08	9.96	75.64	75.64	
2016	10.07	75.77	10.44	77.67	77.67	
2015	10.50	76.39	11.03	77.97	77.97	
2014	11.18	71.68	11.82	78.07	78.07	
2013	11.01	71.18	12.04	81.33	81.33	
2012	10.00	68.64	12.62	81.13	81.13	

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) බැංකු අංශයට සාපේක්ෂව බැංකුවේ සාමාන්‍ය වත්කම් පදනම මත වෙළඳපල කොටස දළ වශයෙන් සියයට 9.83 ක් වන අතර, එය බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයට සාපේක්ෂව දළ වශයෙන් සියයට 74.08 ක් වී තිබුණි.

- (ii) ඉහත දක්වන ලද තොරතුරු අනුව, බැංකුව පූර්ණ රජය සතු බැංකුවක් හා Fitch ශ්‍රේණිගත කිරීම් අනුව වර්ෂ ගණනාවක සිට 'AAA' ශ්‍රේණිගත බැංකුවක් වුවද, බැංකුවේ තැන්පතු පදනම මත බැංකු ක්ෂේත්‍රයේ වෙළඳපල කොටස 2011 වර්ෂයේ සියයට 13.38 සිට 2017 වර්ෂයේ සියයට 9.96 ක් දක්වා සියයට 3.42 කින් අඛණ්ඩව පිරිහී තිබුණු බව අනාවරණය විය.
- (iii) බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයේ මුළු තැන්පතුවලට සාපේක්ෂව බැංකුවේ වෙළඳපල කොටස සියයට 75 කට ඉහළ අගයක් ගෙන තිබුණද, 2013 වර්ෂයෙන් පසු එය පහළ යෑමේ ප්‍රවණතාවයක් වාර්තා කර තිබුණි.
- (iv) බැංකුවේ සහ බැංකු ක්ෂේත්‍රයේ තැන්පතු පදනමේ වාර්ෂික වර්ධනය (වර්ෂයෙන් වර්ෂයට) පහත ප්‍රස්තාරයෙන් නිරූපනය කෙරේ.



සැලකිල්ලට භාජනය කරන ලද කාලපරිච්ඡේදය තුළ බැංකුවේ වර්ෂයෙන් වර්ෂයට වර්ධනය (YOY) බැංකු ක්ෂේත්‍රයේ වර්ධනයට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, එය පනතේ නියම කර ඇති අරමුණු ළඟා කරගැනීම අඩු මට්ටමක් පෙන්නුම් කරනු ලබයි.

4.1.2 ඉතුරුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම

ලබා ගත හැකි වූ තොරතුරු අනුව, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ ඉතුරුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කාර්ය සාධනය පහත දැක්වේ.

	<u>2017</u>	<u>2016</u>
ශාඛා සංඛ්‍යාව	253	250
ගිණුම් හිමියන් සංඛ්‍යාව (මිලියන)	19,898	19,285
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව	286	279
පාසැල් බැංකු ඒකක	2,239	2,858

ඉහත තොරතුරු අනුව, බැංකුව, 2017 වර්ෂය තුළදී නව ශාඛා 3 ක් විවෘත කර තිබුණි. කෙසේ වුවද, පාසැල් බැංකු ඒකක 619 වසා දමා තිබුණි. ගිණුම් හිමියන් සංඛ්‍යාව 2017 වර්ෂය තුළ 613,000 කින් වැඩි වී තිබුණද, පෙර වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී ඉතුරුම් ප්‍රමාණය සියයට 12 කින් පමණක් වර්ධනය වී තිබුණි. කෙසේ වුවද, එම කාලය තුළ සියයට 15 ක වර්ධනයක් බැංකු අංශය ලබාගෙන තිබුණි.

4.2 ණය පරිපාලනය

4.2.1 අක්‍රීය ණය (Non-Performing Loans)

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ණය ශේෂය රු.මිලියන 299,304 ක් වූ අතර ඉන් රු.මිලියන 4,987 ක් හෙවත් සියයට 1.7 ක් එදිනට අක්‍රීය ණය ලෙස දැක්වුණු අතර 2015 හා 2016 වර්ෂවල මෙම ප්‍රමාණය රු.මිලියන 280,718 ක් හා රු.මිලියන 4,774 ක් ලෙස දැක්වුණි. තවද, 2017 දෙසැම්බර් 31 දිනට අක්‍රීය ණය ශේෂයෙන් රු.මිලියන 314.08 ක් හෙවත් සියයට 6.3 ක් වර්ෂ 03 කට වැඩි කාලයක් අක්‍රීයව පැවතුණි.
- (ආ) නිවාස ණය හා “රට ඉතුරු ණයවල” වර්ෂ 05 කට වැඩි අක්‍රීය ණය පිළිවෙලින් රු.මිලියන 94.96 ක් හා රු.මිලියන 3.65 ක් වූ අතර එයද ඉහත අක්‍රීය ණය ශේෂවල ඇතුළත් වී තිබුණි.
- (ඇ) අක්‍රීය ණය මුදල් වලින් රු.මිලියන 410.69 ක් හෙවත් සියයට 08 ක් උකස් ණය අත්තිකාරම් නියෝජනය විය. තවද, අක්‍රීය උකස් ණය අත්තිකාරම්වලින් සියයට 78 ක් වර්ෂ එකේ සිට වර්ෂ තුන දක්වා අක්‍රීය ණය වර්ගීකරණයට අයත් වේ.
- (ඈ) 2012 මැයි 11 දින ලබාදුන් පෞද්ගලික ණය මුදලක් වූ රු.900,000 සම්බන්ධයෙන් පහත සඳහන් දුර්වලතා විගණනයේදී නිරීක්ෂණය විය.
 - (i) මෙම ණය මුදලේ මූලික ලියවිලි ඇතුළත් ලිපිගොනුව අස්ථානගත වී තිබූ අතර, විගණනය සඳහා තාවකාලික ණයගැති ලිපිගොනුවක් විගණනයට ඉදිරිපත් කර තිබුණි.
 - (ii) මෙම ණය මුදලින් 2017 දෙසැම්බර් 31 දිනට ණය වාරික දෙකක් පමණක් අයකරගෙන තිබූ අතර, 2017 සැප්තැම්බර් 20 දිනට හිඟ ණය ශේෂය රු.1,865,679 ක් වී තිබුණි.
 - (iii) අස්ථාන ගත වූ ණය ලිපිගොනුව භාර නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නොතිබුණි.
 - (iv) බැංකුවේ ණය ආපසු අයකර ගැනීමේ ප්‍රතිපත්ති අත්පොතේ 8 හා 9 වගන්ති අනුව හෝ ඇපකරුවන්ගෙන් ණය ආපසු අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන නොතිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

ඉඩම් 02 ක නීත්‍යානුකූල අයිතිය බැංකුවට ලබා ගැනීමෙන් තොරව එම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් බැංකුව රු.මිලියන 25.6 ක් වැය කර තිබුණි.

4.4 වංචනික ස්වභාවයේ ගනුදෙනු

2017 වර්ෂය අවසාන වන විට බැංකුවේ වංචනික ස්වභාවයේ ගනුදෙනුවල වටිනාකම රු. 94,748,200 ක් වූ අතර ඉන් අවස්ථා 26 කට සම්බන්ධ රු.47,299,260 ක ගනුදෙනු සඳහා බැංකුවේ නිලධාරීන් සෘජුවම සම්බන්ධ වී තිබුණි. එසේම, මින් රු. 18,319,191 ක් හෙවත් සියයට 19 ක් ශාඛා 7 කදී අඩු කැරට් ප්‍රමාණයේ රන් භාණ්ඩ මත ලබා දුන් උකස් ණය හා සම්බන්ධ වංචනික ණය වූ අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා සිදු කළ වංචනික මුදල් ආපසු ගැනීම්වලට සම්බන්ධව රු.42,984,600 ක් පැවති බවද තවදුරටත් නිරීක්ෂණය විය.

4.5 කොටස්වල ආයෝජනය

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2017 දෙසැම්බර් 31 දිනට ලැයිස්තුගත සමාගම් 43 ක කර ඇති මුළු ආයෝජනය රු.6,249,271,030 ක් විය. 2017 දෙසැම්බර් 31 දිනට සමාගම් 32 ක ආයෝජනවල වෙළඳපල වටිනාකම රු.1,449,079,468 කින් හෙවත් සියයට 31 කින් අඩු වී රු.4,350,499,429 ක අගයක් ගෙන තිබුණි.

(ආ) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් හා හැටන් නැෂනල් බැංකුව පීඑල්සී හි ආයෝජන වෙනුවෙන් ලද ප්‍රතිලාභ පිළිවෙලින් රු.445,642,518 ක් හා රු.1,655,815,624 ක් වූ අතර එය පිළිවෙලින් සියයට 2.37 ක් හා සියයට 4.8 ක පහළ අගයක් නිරූපනය විය. මේ සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් මා හට දන්වා සිටියේ විකිණීම සඳහා පවතින ආයෝජන (AFS) දිගුකාලීන ප්‍රතිලාභ මත කරනු ලබන බවත්, මේ නිසා අවම වශයෙන් වර්ෂ පහක ලාභදායීත්වය පදනම් කරගෙන මෙම ආයෝජන ඇගයීම සිදු කළ යුතු බවත්ය.

(ඇ) 2017 වර්ෂය සඳහා සමාගම 09 ක සිදුකර තිබූ රු.870,476,421 ක් වූ ආයෝජන සඳහා ලාභාංශ ලැබී නොතිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයේ ලැයිස්තුගත සමාගම් වල කොටස් ප්‍රාග්ධනයේ සිදුකර තිබූ ආයෝජන විකිණීමෙන් බැංකුව රු.56,377,578 ක අලාභයක් දරා තිබුණි.

4.6 අනාර්ථික ගනුදෙනු

2008 වර්ෂයේ සිට බැංකුවේ ප්‍රධාන කාර්යාලය වෙනුවෙන් මහල් 18 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රු.මිලියන 35.23 ක් වියදම් කර තිබුණි. මෙම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපය යටතේ ගැනෙන බැවින් පසුගිය වර්ෂ තුළ කිසිම ඉදිකිරීම් කටයුත්තක් සිදුකර නොතිබූ අතර 2017 දෙසැම්බර් 31 දිනට කෙරීගෙන යන වැඩ ලෙස මෙම මුදල දක්වා තිබුණි. මේ නිසා ඒ සඳහා දරන ලද මුදල ප්‍රතිඵල රහිත ගනුදෙනුවක් ලෙස දැක්විය හැක.

4.7 බැංකුවේ සේවකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රගතිය

බදුල්ල ශාඛාවේ වංචනික ක්‍රියාවේ නිරතවූ සේවකයකුගෙන් වංචා සහගත මුදල් රු. 8,973,750 ක් අය කර ගැනීමට තීරණය කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් රු. මිලියන 2.5 ක් පමණක් අය කරගෙන තිබුණි. මෙම සේවකයා උකස් භාණ්ඩ විෂමාවාර කටයුතුද සිදුකර තිබුණි. කෙසේ වුවද, 2013 මාර්තු 21 දින සිට මෙම සේවකයා සේවයෙන් තොරපා තිබූ බැවින් ඔහුට විරුද්ධ විනයානුකූල පියවර ගැනීම නවතා තිබුණි. බැංකුව මෙම සේවකයාගෙන් මුළු අලාභය අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබුණි.

4.8 මානව සම්පත් කළමනාකරණය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසානයට බැංකුවේ අනුමත සේවක සංඛ්‍යාව 4,853 ක් වූ අතර බැංකුව විසින් ස්ථිර කාර්ය මණ්ඩලය 3,947 ක් හා කොන්ත්‍රාත් පදනම මත 522 ක් ද ඇතුළත් සේවකයින් 4,469 ක් සේවයේ යොදවා තිබුණි. ඒ අනුව, 2017 දෙසැම්බර් 31 දිනට පුරප්පාඩු 386 ක් හා අතිරික්ත 02 ක කාර්යමණ්ඩලයක් පැවතුණි.

(ආ) විධායක ශ්‍රේණියේ 250 ක භවත් සියයට 29 ක පුරප්පාඩු නිරීක්ෂණය වූ අතර එම තනතුරු 2017 වර්ෂය අවසානය වන විටත් පිරවීමකින් තොරව පුරප්පාඩුව පැවතුණි. ඉහත පුරප්පාඩු තනතුරු තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු 02 ක්, සහකාර සාමාන්‍යාධිකාරීවරු 11 ක්, ප්‍රධාන කළමනාකරුවන් 16 ක්, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 03 ක්, කළමනාකරුවන් 71 ක්, සහකාර කළමනාකරුවන් 139 ක් හා රහස්‍ය ලේකම්වරු 08 ක් ඇතුළත් විය. තවද, 2017 දෙසැම්බර් 31 දිනට මාණ්ඩලික නොවන තනතුරු 83 ක් පුරප්පාඩුව පැවතුණි. බැංකුවේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙය අහිතකර ලෙස බලපා තිබුණි.

(ඇ) 2006 නොවැම්බර් 30 දිනැති අංක 657/2006 දරන ස්ථාන මාරු ප්‍රතිපත්ති (සංශෝධිත) වක්‍රලේඛයේ 02 පරිච්ඡේදයේ 2.9 වගන්තිය අනුව කළමනාකරණය විසින් විශේෂිත අංශ යැයි තීරණය කර ඇති අවස්ථාවක හැරුණු විට නිලධාරියෙකු එකම ස්ථානයේ වර්ෂ 05 කට වැඩි සේවා කාලයක් කිසිම ශාඛාවක හෝ අංශයක සේවය නොකළ යුතු බව දක්වා තිබුණි. කෙසේ වුවද, ඉහත වක්‍රලේඛය පිළිනොපැද ණය අංශයේ සේවකයින් 21 දෙනෙකු හා සැපයුම් අංශයේ සේවකයින් 07 දෙනෙකු වර්ෂ 07 කට අධික කාලයක් එම අංශවල සේවයේ යෙදී තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

බැංකුවේ රිටිලේ ලැන්ඩින්, ණයපත් මධ්‍යස්ථානය, ආයතනික මූල්‍ය, ජාත්‍යන්තර බැංකුකරණය, අලෙවිකරණ, තොරතුරු තාක්ෂණය, පරිශ්‍ර, පර්යේෂණ හා සංවර්ධන යන අංශ අටකට අදාළව සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කර තිබූ ඉලක්ක දහතුනක් ක්‍රියාත්මක කිරීම සිදුකර නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන අංශයේ අනුමත කාර්ය මණ්ඩලය 73 ක් වුවද, 2017 වර්ෂය අවසානයට තත්‍ය සේවක සංඛ්‍යාව 44 ක් විය. ඒ අනුව, 2017 දෙසැම්බර් 31 දිනට, අංශයේ කාර්ය මණ්ඩලය තුළ පුරප්පාඩු 36 ක් හා අතිරික්ත 07 ක් පැවතුණි. සහකාර සාමාන්‍යාධිකාරී තනතුරු 02 ක් (අභ්‍යන්තර විගණන), ප්‍රධාන කළමනාකරු තනතුරු 03 ක්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරු 04 ක් ඉහත පුරප්පාඩු තුළ ඇතුළත් විය. 2017 දෙසැම්බර් 31 දිනට පුරප්පාඩු තනතුරු තුළ iii-i ශ්‍රේණියේ කළමනාකරු (විගණන) තනතුරු 07 ක්, iii-ii ශ්‍රේණියේ සහකාර කළමනාකරු (විගණන) තනතුරු 10 ක් පැවතුණි. අනුමත කාර්ය මණ්ඩලය තුළ භාෂා පරිවර්තකයෙකු (ඉංග්‍රීසි) ඇතුළත් කර තිබුණද, 2017 දෙසැම්බර් 31 වන විට අංශයේ තත්‍ය කාර්ය මණ්ඩලය තුළ කිසිදු අයෙකු එසේ පත් කර නොතිබුණි.

6. නොවිසඳුණු විගණන පරිච්ඡේද

ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම - 2013 සහ 2014 වර්ෂය

2012 දෙසැම්බර් 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, නැවත ගෙවීමේ සහ ව්‍යාපෘතීන් මූල්‍යයනය කිරීම සඳහා අදාළ ණය යොදා ගැනීමේ හැකියාව පවතින, රජය සතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යවසායන්වලට අරමුදල් සැපයීමට එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 ක් වූ ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීමට අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව, 2013 වර්ෂයේදී බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 750 ක් වටිනා හා 2014 වර්ෂයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 250 ක් වටිනා ජාත්‍යන්තර බැඳුම්කර පිළිවෙලින් වර්ෂයකට සියයට 8.875 ක හා සියයට 5.15 ක පොළී අනුපාතයකට නිකුත් කර තිබුණි.

බැංකුවේ දීමනා කොන්දේසි ලියවිල්ලට අනුව (Offering Memorandum) රාජ්‍ය අයිතිය සහිත යටිතල පහසුකම් සහිත ව්‍යවසායන් සහ රජය සතු හෝ පාලනය කරන ව්‍යාපෘතිවලට ලබාදීමකින් තොරව බැඳුම්කරවලින් ලැබුණු මුළු මුදල් ප්‍රමාණයම, එම මුදල් ලැබුණු දින සිටම භාණ්ඩාගාර බැඳුම්කර හා ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණි. සමාලෝචිත වර්ෂය දක්වා වර්ෂ හතරක කාලයක් තුළ මෙම බැඳුම්කර වෙනුවෙන් දරන ලද වියදම සහ බැඳුම්කරවලින් ලැබුණු මුදල් ආයෝජනය මත වන ආදායම පහත දැක්වේ.

වර්ෂය	බැඳුම්කර වල වටිනාකම රු.	මුළු ආදායම රු.	ප්‍රතිශතය	මුළු වියදම රු.	ප්‍රතිශතය
2014	32,966,250,000	917,907,255	*9.32	534,033,203	*5.42
2015	36,015,000,000	2,962,110,449	8.22	1,764,281,301	4.90
2016	37,437,500,000	3,026,575,503	8.08	1,890,383,656	5.05
2017	38,307,500,000	3,709,392,856	9.68	1,973,662,773	5.15

* දින 109 කට අදාළ පොළී ආදායම/වියදම වර්ෂයකට හැරවීමෙන් ප්‍රතිශතය ලබා ගෙන ඇත.

ඒ අනුව, ඉකුත් වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී සියයට 8.08 සිට සියයට 9.68 දක්වා සියයට 1.6 කින් ආදායම වැඩි වී තිබුණු අතර බැඳුම්කරවල සඵල පිරිවැය 2016 සමඟ සැසඳීමේදී සියයට 0.1 කින් වැඩි වී තිබුණි.

එ.ජ.ඩො.මිලියන 1,000 ක ජාත්‍යන්තර බැඳුම්කරවල සමස්ත ආදායම හා වියදම

2017 දෙසැම්බර් 31 දක්වා ඉහත බැඳුම්කර වෙනුවෙන් පොළී හා වෙනත් වියදම් ලෙස සමස්ත එකතුව රු.46,501,738,449 ක මුදලක් බැංකුව දරා තිබූ අතර, එම කාලය තුළ බැඳුම්කරවලින් ලැබුණු මුදල් ආයෝජනයෙන් රු. 57,833,850,952 ක ආදායමක් උපයාගෙන තිබුණි. විස්තර පහත දැක්වේ.

වර්ෂය	මූල්‍ය ප්‍රකාශන අනුව වර්ෂය අවසානයට බැඳුම්කරවල මුළු වටිනාකම රු.	මුළු පොළී හා වෙනත් වියදම් රු.	ප්‍රතිශතය	මුළු පොළී ආදායම රු.	ප්‍රතිශතය
2013	98,250,000,000	2,559,549,750	*9.06	3,153,860,053	*11.16
2014	131,865,000,000	9,248,552,817	7.01	13,155,256,934	9.98
2015	144,060,000,000	10,874,010,110	7.55	13,818,036,954	9.59
2016	149,750,000,000	11,659,635,954	7.79	13,377,696,227	8.93
2017	153,230,000,000	12,159,988,818	7.94	14,329,000,784	9.35
එකතුව		46,501,737,449 =====		57,833,850,952 =====	9.35

* දින 105 කට අදාළ පොළී ආදායම/ වියදම වර්ෂයකට හැරවීමෙන් ප්‍රතිශතය ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2017 වර්ෂය අවසානයට බැඳුම්කරවල සාමාන්‍ය වියදම සියයට 7.74 ක් විය. එසේම, 2017 වර්ෂය තුළදී බැඳුම්කර වටිනාකමට සාපේක්ෂව මුළු වියදම සියයට 0.15 කින් වැඩි වී තිබුණි. තවද, 2018 සහ 2019 වර්ෂවල බැඳුම්කර පරිණත වන විට, ආයෝජකයන්ට මුදල් ගෙවීමට බොලර් මිලට ගැනීම වෙනුවෙන් කිසිදු අනාගත විනිමය අනුපාත ගිවිසුමකට බැංකුව ඇතුළත් වී නොතිබුණි.
- (ආ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී, 2017 වර්ෂයේදී උපයන ලද සාමාන්‍ය මුළු ආදායම සියයට 9.35 සිට සියයට 8.93 දක්වා පහත බැස තිබුණි. සාමාන්‍ය මුළු ආදායම සියයට 9.35 ක් හා සාමාන්‍ය මුළු වියදම සියයට 7.94 ක් වීම නිසා 2017 වර්ෂය අවසන්වන විට බැංකුවට සියයට 1.41 ක ලාභයක් ලබා ගැනීමට හැකිව තිබුණි.

ප්‍රමාද වූ ඉදිකිරීම් වැඩ

ශාඛා 04 ක් ඉදිකිරීම පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් කර තිබුණද (2011 වර්ෂයේ ශාඛා 03 ක්, සහ 2012 වර්ෂයේ එක් ශාඛාවක්) 2017 දෙසැම්බර් 31 දක්වාත් එම ශාඛාවල ඉදිකිරීම් වැඩ අවසන් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම ශාඛා පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබා ගැනීම වෙනුවෙන් රු. මිලියන 11.89 ක කුලියක් ගෙවීමට සිදු වී තිබුණි. නිශ්චිත කාල පරිච්ඡේදය තුළ දී ඉදිකිරීම් වැඩ නිම කළේ නම්, එම කුලී ගෙවීම ඉතිරි කර ගත හැකිව තිබුණි.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ (SLLRDC) වෙරස් ගඟ ජල පවහන ව්‍යාපෘතියට මූල්‍ය පහසුකම් සැපයීම

2013 ජූනි 26 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉහත ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 14,227ක ණය පහසුකමක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. තවද, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2014 සහ 2015 වර්ෂ වෙනුවෙන් වන පොළී ගෙවීම් විලම්භිත කර අර්ධ වාර්ෂික පදනම මත ප්‍රාග්ධනික කිරීමට ද අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව 2014 වර්ෂය තුළ රු. මිලියන 2,550 ක ණය මුදලක් ලබා දී තිබුණු අතර රු. මිලියන 252 ක ප්‍රාග්ධනික පොළිය සහ රු. මිලියන 2,550 ක මුළු ණය නිදහස් කිරීම් ද ඇතුළත්ව රු. මිලියන 2,802 ක මුදලක් 2017 දෙසැම්බර් 31 දිනට අය වීමට තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ණය ගිවිසුමට අනුව 2016 ඔක්තෝබර් 24 දින සිට ප්‍රාග්ධනය නැවත ගෙවීම ආරම්භ කිරීමට නියමිතව පැවතුණු අතර ද්වි වාර්ෂික වාරිකයක වටිනාකම රු.මිලියන 592.79 ක් විය. කෙසේ වුවද, ප්‍රාග්ධනය නැවත ගෙවීමේ සහන කාල සීමාව බැංකුව විසින් 2018 අප්‍රේල් 23 දක්වා දීර්ඝ කර තිබුණි.
- (ii) 2018 මැයි 22 දින පැවති ණය මණ්ඩල කමිටු රැස්වීමේදී ණය ගිවිසුම සංශෝධනය කර ණය පහසුකම රු.මිලියන 2,802 කට සීමාකිරීමට සහ 2018 ඔක්තෝබර් 24 දින සිට ප්‍රාග්ධනය ආපසු ගෙවීම ආරම්භ කිරීමට කමිටුව නිර්දේශ කර තිබුණි. කෙසේ වුවද, 2018 ජූලි 31 දින වන විටත් බැංකුව හා එස්එල්එල්ආර්ඩීසී (SLLRDC) අතර නව ණය ගිවිසුමකට ඇතුළත් වී නොතිබුණි.

7. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු විගණනය අතරතුර බැංකුවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු වීම අවශ්‍ය කෙරේ.

පද්ධති හා පාලන	නිරීක්ෂණ
<p>ඉතුරුම් ප්‍රවර්ධනය</p>	<p>ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම බැංකුවේ අරමුණ වුවද, බැංකු අංශයේ වැඩි වීම සමඟ සැසඳීමේදී ඉතුරුම්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට නොලැබුණි.</p>
<p>වෙළඳපල පවත්වාගෙන යාම</p>	<p>වෙළඳපල කොටස අඛණ්ඩව අඩු වන බව නිරීක්ෂණය වූ නිසා බැංකුවට එය පවත්වා ගැනීමට හෝ ඉහළ නංවා ගැනීමට සැලැස්මක් තිබිය යුතුය.</p>
<p>ඩොලර් නිකුතුවෙන් උපයෝජනය කිරීම</p>	<p>නිකුත් කිරීමේ ලියවිල්ල ප්‍රකාරව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට පහසුකම් සැලසීමට බැඳුම්කර නිකුතුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 250 ක මුළු මුදලම බැංකුව 2014 වර්ෂයේ සිට උපයෝජනය කර නොතිබුණි.</p>